



දුරස්ථා හා අධ්‍යාපන ඒකකය - රුහුණ විශ්වවිද්‍යාලය
Distance and Continuing Education Unit - University of Ruhuna

ංගේෂ්‍රමේදී සාමාන්‍ය (බාහිර) උපාධි ද්‍රව්‍යීය හා ග 2015 ප්‍රථම වර පරීක්ෂණය - 2018 ජූලි/අගෝස්තු
Bachelor of Arts General (External) Degree Part II Regular Examination 2015 - July/August 2018

ආච්‍යා 3.2 - ආර්ථික සංඛ්‍යාතය
ECG 3.2 - Economic Statistics

කාලය පැය තුන යි

ප්‍රශ්න පහකට (05) පමණක් පිළිතුරු සපයන්න
තො පැහැදිලි අත්තුරුවලට ලකුණු අඩු විය හැකි ය

1. අ. පහත දැක්වෙන එක් එක් ප්‍රකාශයේ සත්‍ය අසත්‍ය බව දක්වන්න

- (i). කිසියම සංඛ්‍යාතමය අධ්‍යාපනයකදී අන්වෙශකයාගේ අභිරුචියට යටත් වන සියලු අයිතම හෝ පුද්ගලයින් සංඛ්‍යාව සංගහනය ලෙස අර්ථ දක්වයි.
- (ii). නියැදියක පවතින්නා වූ විශේෂ ලාභෝතිකයක් මැනා දක්වන මිනුමක් පරාමිතියක් යනුවෙන් හඳුන්වයි.
- (iii). විස්තරාත්මක සංඛ්‍යාතය මගින්, දත්ත තොරතුරු බවට පරිවර්තනය කරයි.
- (iv). නියැදියක් නිර්ජා නියැදියක්ලිම සංඛ්‍යාත අධ්‍යාපනයක් සඳහා අත්‍යවශ්‍ය වූ කරුණකි.
- (v). දත්ත රස්කීරීම සඳහා අවශ්‍ය නොවුව ද තොරතුරු නිවැරදිව අර්ථ නිරූපණය කිරීම සඳහා සංඛ්‍යාත දැනුම අත්‍යවශ්‍ය වේ.

(ලකුණු 10 යි)

ආ. ආර්ථික සංඛ්‍යාතය යනුවෙන් ඔබ කුමක් අදහස් කරන්නේද? පැහැදිලි කරන්න.

(ලකුණු 06 යි)

ඇ. ප්‍රාථමික දත්ත සහ ද්‍රව්‍යීකීමික දත්ත අතර වෙනස පැහැදිලි කරන්න.

(ලකුණු 04 යි)

අ.පී.බ.

2. අ. පහත දැක්වෙන එක් එක් ප්‍රකාශයේ සත්‍ය අසත්‍ය බව දක්වන්න.
- (i). ඔබ සන්තතික විවල්‍යයක් භාවිත කරන්නේ නම් අසමුහින සංඛ්‍යාත ව්‍යාප්තියකට වඩා සමුහින සංඛ්‍යාත ව්‍යාප්තියක් භාවිත කිරීම වඩාත් සුදුසුය.
 - (ii). කාණ්ඩා කිහිපයක ව්‍යාප්තින් සන්සන්දනය කිරීම සඳහා සංඛ්‍යාත බහු අගුර භාවිත කළ ගැකිය.
 - (iii). පන්ති මායිම සහ පන්ති සීමා යනු එකම සංකල්පයකි.
 - (iv). ජාල රේඛය සහ සිරස් තීරු ප්‍රස්ථාරය අතර සැලකිය යුතු වෙනසක් නැත.
 - (v). සංඛ්‍යාත ව්‍යාප්තියක් සඳහා සංඛ්‍යාත බහු අගුරයක් නිර්මාණය කිරීමට ජාල රේඛයක් පළමුව නිර්මාණය කිරීම අතච්‍යාත නැත.

(ලකුණු 10 පි)

- ආ. මිනිසුන් 10 දෙනෙකුගේ උස අඟල් වලින් 67, 73, 70, 60, 67, 66, 68, 71, 70, 67 පරිදි දැක්වේ. මෙම තොරතුරු සඳහා අසමුහින සංඛ්‍යාත ව්‍යාප්තියක් ගොඩනාභා ඊට අනුරූප පන්ති මායිම ගොඩනගන්න.

(ලකුණු 04 පි)

- ඇ. සංඛ්‍යාත ව්‍යාප්තිය සම්බන්ධ පහත දැක්වෙන සංකල්ප නිදසුන් සහිතව පැහැදිලි කරන්න.

- (i). අසමුහින සංඛ්‍යාත ව්‍යාප්තිය
- (ii). පන්ති ප්‍රාන්තර
- (iii). පන්ති මායිම

(ලකුණු 06 පි)

3. අ. පහත දැක්වෙන එක් එක් ප්‍රකාශයේ සත්‍ය අසත්‍ය බව දක්වන්න.
- (i). මාතය, මධ්‍යස්ථාන සහ මධ්‍යනාය මගින් දත්ත කාණ්ඩයක එකම දෙයක් ගැන කිය වේ.
 - (ii). මධ්‍යනාය කේන්ද්‍රික ප්‍රව්‍යකා මිණුම් අතුරින් බෙඩුලව භාවිත කරනු ලබන වඩාත් ගොදු මිණුමකි.
 - (iii). දත්ත කාණ්ඩයක මධ්‍යස්ථාන ගණනය කිරීම සඳහා මුදලන්ම දත්ත කිසියම් පිළිවෙළකට සකස් කළ යුතුය.

අ.පි.බ.

(iv). සංඛ්‍යාත ව්‍යාප්තියක් ධන කුටික වනවිට මධ්‍යස්ථානයෙහි අගය මාත අගයට වඩා කුඩා වේ.

(v). කේන්ද්‍රික ප්‍රවණතා මිණුමක් ලෙස මධ්‍යස්ථානය අන්ත අගයන්ගේ බලපෑමෙන් තොර මිණුමකි.

(ලකුණු 10 ඔ)

ආ. කේන්ද්‍රික ප්‍රවණතා මිණුම අතුරින් වඩාත් පුදුසුම මිණුම කුමක් ද යන්න පැහැදිලි කරන්න.

(ලකුණු 04)

ඇ. පහත දැක්වෙන්නේ එක්තර ආයතනයක සේවය කරනු ලබන සේවකයින් 100 ගේ වයස පිළිබඳ තොරතුරු අතුලත් සාරාංශීත වගුවකි. මෙම සේවකයින්ගේ සාමාන්‍ය වයස ගණනය කරන්න.

වයස් කාණ්ඩය	සේවක සංඛ්‍යාව
60-62	61
63-65	64
66-68	67
69-71	70
72-74	73

(ලකුණු 06 ඔ)


4. ආ. පහත දැක්වෙන එක් එක් ප්‍රකාශයේ සත්‍ය අසත්‍ය බව දක්වන්න.

(i). අනුපාත පරිමාණයට මණින ලද විව්‍යායන් දෙකක් ඔබ සකුව ඇත්ති දැනුව ඇත්ති විශ්ලේෂණය සඳහා ප්‍රතිපායන විශ්ලේෂණය පුදුසු තුම්බේයකි.

(ii). ප්‍රතිපායන විශ්ලේෂණයේදී ට හි මූල විව්‍යාය ප්‍රතිපායන මගින් විස්තර කරනු ලබන විව්‍යාය සහ දේශ විව්‍යාය යනුවෙන් කොටස් දෙකකට විශේදනය කළ තැකිය.

(iii). පරායන්ත විව්‍යායක සහ ස්වායන්ත විව්‍යායක නිරික්ෂිත අගයන්ට අයත් විසිරි තිත් සටහනක් පහත දැක්වේ.

අ.පී.බ.



මෙම විවෘතයන් සඳහා සරල ප්‍රතිපායන ආකෘතියක් පිරිවිතරණය කරන්නේ නම් බැවුම් සංග්‍රහකය සඳහා දින අගයයක් අලේස්ජා කළ ගැකිය.

- (iv). දළ දේශීය නිෂ්පාදිය මත පදනම්ව සේවා වියුක්ති අනුපාතය අනුසිහනය කිරීමට ආර්ථික විද්‍යාභාෂයෙහි අදහස් කරයි. මෙහිදී පරායන්ත විවෘතය වනුයේ දළ දේශීය නිෂ්පාදිතයයි.
- (v). $y = 8000 + 0.02x$ යන ප්‍රතිපායන සම්කරණය මගින් දෙම්විපියන්ගේ ආදායම (X) සහ ඔවුන්ගේ දැරූවන් සඳහා තුළ වියුහන් පිරිවැය (Y) රුපියල් වලින් නිරූපණය කරයි. වියුහන් සඳහා වැකිවන සැම රුපියලක්වම දෙම්විපියන්ගේ ආදායම ගත දෙකකින් ඉහළ යන බව මෙහි බැවුම් සංග්‍රහකයෙන් පැහැදිලි වේ.

(ලකුණු 10 ඩී)

- ආ. පහත දැක්වෙන කන්ත්වයන් නිරූපණය කිරීම සඳහා දළ විසිරි කින් සටහන් නිර්මාණය කරන්න.

- (i). විවෘතයන් දෙකක් අතර දුරවල සංඛ සම්බන්ධතාවයක් පැවතීම
- (ii). විවෘතයන් දෙකක් අතර ප්‍රබල දින සම්බන්ධතාවයක් පැවතීම

(ලකුණු 02 ඩී)

අ.පී.බ.

ඇ. අලතින් සේවයට බැඳුණු සේවකයින්ගේ නොවාසික ස්ථානයට ඔවුන්ගේ සේවා ස්ථානයේ සිට ඇති දුර මත සේවා ස්ථානයට ලඟාවීමට ගතවන කාලයේ සම්බන්ධතාවයක් ඇත්දැයී පරිජ්‍යා කිරීම සඳහා කරන ලද සම්ජ්‍යතාවයකින් ලද තොරතුරු පහත වගුවෙහි සාරාංකර දක්වා ඇත.

දුර සැතපුම්	කාලය මිනින්තු
3	7
5	20
7	20
8	15
10	25
11	17
12	20
12	35
13	26
15	25
15	35
16	32
18	44
19	37
20	45

දුර මත කාලය තීරණය වන රේඛිය ප්‍රතිපායන ආකෘතිය ඇස්කමේන්තු කර ප්‍රතිපායන සංග්‍රහක අර්ථකාලය කරන්න.

(ලකුණු 08 ඩ)

5. අ. පහත දැක්වෙන එක් එක් ප්‍රකාශයේ සත්‍ය අසත්‍ය බව දක්වන්න.

(i). දිගුකාලීන උපනතිය යනු දත්ත කෙටිකාලයක් තුළ විවෘත වන දිගානතිය පෙන්වන කාල ගේ සංරචකයයි.

අ.ප.බ.

- (ii). කාලග්‍රේණියකට සම්බන්ධ කිහිපයම් සංසිද්ධියක් පිළිබඳ නිවැරදි අවබෝධයක් ලැබීමට නම් කාලග්‍රේණි දත්ත සංතුමය දර්ශකය සඳහා ගැලපීය යුතුය.
- (iii). උපනතිය ඇජ්නමේන්තු කිරීමේ අනුපකාර ක්‍රමය අරමුණු ගත ක්‍රමයකි.
- (iv). කාලග්‍රේණියක සියලු සංරචක එකිනෙකට ස්වායන්ත්‍ර යැයි උපකල්නය කරන විට කාලග්‍රේණි ආකල ආකෘතිය වඩාත් පූංසු වේ.
- (v). අනීතයේ පැවති රටාවන් අනාගතයේදීත් ඒ ආකාරයෙන්ම පවතී යනු කාලග්‍රේණි විශ්ලේෂණයේදී කරනු ලබන ප්‍රධාන උපකල්පනයකි.

(ලකුණු 10 ඔ)

- ආ. අවශ්‍ය තැන්තිදී පූංසු රුපසටහන් / නිදුසුන් භාවිත කරමින් පහත දැක්වෙන කාලග්‍රේණි සංරචක පිළිබඳ සටහන් ලියන්න.
- (i). සංතුමය වලන
 - (ii). වාත්‍රික දේශන

(ලකුණු 03)

- ඇ. පරිගණක මංදුකාංග අලෙවි ආයතනයක අලෙවිය රුපියල් දහස් වලින් පහත වගුවේ දැක්වේ. මෙම ආයතනයේ අලෙවියෙහි සංතුමය දේශන ඇත්දැයි පරිජ්‍යා කිරීම සඳහා වල මධ්‍යකයනට අනුපාත ක්‍රමය භාවිතයෙන් සංතුමය දර්ශක ගණනය කර ඕනෑම් අදහස් දක්වන්න.

කාර්කුව	1995	1996	1997	1998	1999	2000
1	500	450	350	550	550	750
2	350	350	200	350	400	500
3	250	200	150	250	350	400
4	400	300	400	550	600	650

(ලකුණු 07 ඔ)

අ.ප.ඩ.

6. අ. පහත දැක්වෙන එක් එක් ප්‍රකාශයේ සතු අසතු බව දක්වන්න.

- (i). දර්ගකාංකයක් යනු එකම කාල ඒකකයකට අදාළව සංඛ්‍යා දෙකක් අතර සිදුවන සන්සන්දනයකි.
- (ii). ලැයේපියරගේ තුමය හරිත සමාභාර දර්ගක ගණනය කිරීම සඳහා බහුලව භාවිත කරන තුමයකි.
- (iii). වාර්ෂික ආදායම සන්සන්දනයේදී උද්ධිමනය නිසා ඇතිවන බලපෑම ගැලපූම කිරීම සඳහා පාරිභෝගික මිල දර්ගකය භාවිත කළ භැංකිය.
- (iv). දර්ගකාංක පිරිදිදීම යනු එකිනෙකට වෙනස් කාල පරිවර්ත්ද සඳහා ගණනය කර ඇති දර්ගකාංක භාවිතයෙන් තනි පදනම් වර්ෂයක් භාවිත කරමින් අඛණ්ඩ දර්ගකාංක අනුතුමයක් ලබාදෙන තුමයකි.
- (v). දෙනාලද කාල ඒකකයකට අදාළව ගම්කිසි භාණ්ඩයක මිල වෙනත් කාල ඒකකයකට අදාළ මිලට දක්වන මිල අනුජාතය සාපේශු මිල යනුවෙන් හඳුනුවයි.

(ලකුණු 10 පි)

අ. දර්ගකාංක තුළ දැකිය භැංකි, ඒවාට අමේවිනික වූ විශේෂ ලාභෝතික දෙකක් සඳහන් කරන්න.

(ලකුණු 02 පි)

ඇ. දර්ගකාංක ගොඩනැංවීමේදී මතුවන ප්‍රධාන ගැටුව දෙකක් සඳහන් කරන්න.

(ලකුණු 02 පි)

ඇ. පහත දැක්වෙන තොරතුරු භාවිතයෙන් 2003 වර්ෂය සඳහා සරල සමාභාර මිල දර්ගකය ගණනය කර එය අර්ථකතනය කරන්න.

භාණ්ඩය	වර්ෂ 2000 දී ඒකකයක මිල (රුපියල්)	වර්ෂ 2003 දී ඒකකයක මිල (රුපියල්)
සහල්	60	80
සබන්	50	60
පොල්	70	100
සිනි	120	160
පරිජ්‍ය	100	150

(ලකුණු 06 පි) අ.ප.බ.

7. අ. පහත දැක්වෙන එක් එක් ප්‍රකාශයේ සතු අභිත්‍ය බව දක්වන්න.
- (i). සහසම්බන්ධතා සංග්‍රහකයේදී මෙන් සිද්ධියක සම්භාවිතා අගයද -1 සහ +1 ක් අතර අගය පරාසයේ පිහිටි.
 - (ii). විශ්වවිද්‍යාල සිපුවෙකු වීම සහ ඔහු පූර්ණකාලීන සේවකයෙකුවීම යන සිද්ධින් දෙක අනෙක්නාය වශයෙන් බහිෂ්කාර වේ.
 - (iii). එක් සිද්ධියක සිදුවීම තවත් සිද්ධියක සිදුවීම මත රඳා පවතින විට අභිජාව්‍ය සම්භාවිතාව අර්ථ දක්වනු ලබයි.
 - (iv). සිද්ධින් දෙකක් ස්වායන්ත වන විට ඒවා අනෙක්නාය වශයෙන් බහිෂ්කාර ද වේ.
 - (v). A සහ B යනු ස්වායන්ත සිද්ධින්, $P(A) = 0.3$ සහ $P(B) = 0.2$ වන පරිදි වූ විට $P(A \cap B) = 0.06$ වේ

(ලකුණු 10 පි)

ආ.

- (i). C සහ D යනු $P(C) = 0.25$, $P(D) = 0.45$, සහ $P(C \cap D) = 0.1$ වන පරිදි වූ සිද්ධින් දෙකක් විට $P(C' \cap D)$ නී අගය සොයන්න.

(ලකුණු 03 පි)

- (ii). $P(A) = 0.4$, $P(B) = 0.3$ සහ $P((A \cup B)') = 0.42$ ද වන පරිදි වූ සිද්ධින් දෙකක් විට A සහ B ස්වායන්ත දැඩි පැහැදුලී කරන්න.

(ලකුණු 04 පි)

- (iii). මුළු සම්භාවිතා නීතිය ප්‍රකාශ කරන්න.

(ලකුණු 03 පි)

8. අවශ්‍ය තැන්තිදී සුදුසු රුපසටහන් / නිදුසුන් හාවිත කරමින් පහත දැක්වෙන මාත්‍රකා පිළිබඳ සටහන් ලියන්න.

- අ. පියරසන්ගේ ගුණික සුර්ජ සහසම්බන්ධතා සංග්‍රහකයේ ලාකුණික
- ආ. කරා සහසම්බන්ධතා සංග්‍රහකය
- ඇ. පසි සටහන
- ඈ. නිර්ණන සංග්‍රහකය

(ලකුණු 20 පි)